

ENGLISH TRANSLATION

CB2-1-D30-20210623-0113

013238

SRI LANKA

No.: 611

REGISTER OF BIRTHS

Births and Deaths Registration Act, No. 17 of 1951

District: **Kandy**

Division: **Kandy Town**

1. Date and place of birth ¹ :		Ninth day of June, 1977 (Seventy Seven) General Hospital- Kandy
2. Name :		KONARA MUDIYANSELAGE NIMAL WIJESUNDARA BANDARA
3. Sex :		Male
4. Father's	full name	KONARA MUDIYANSELAGE RAMBANDA
	date of birth	Sixteenth day of March, 1947(Forty Seven)
	place of birth	Welagedara - Kurunegala
	race ²	Sinhalese
	rank or profession	Army
5. Mother's	full name	RATHNAYAKA HERATH MUDIYANSELAGE HEENMANIKE
	date of birth	Not known
	place of birth	Hapugollawatta - Alawathugoda
	race ²	Sinhalese
	age	Twenty Five Years
6. Were parents married?		Yes
7. If grandfather born in Ceylon ³	his full name	} Not known
	his year of birth	
	his place of birth	

8. If the father was not born in Ceylon and if great grandfather born in Ceylon, great grandfather's ³	full name	} Father was born in Ceylon						
	year of birth							
	place of birth							
9. Informant's full name, residence, and in what capacity he gives information	Konara Mudiyansele Rambanda Pubudu - Alawathugoda (Father)							
10. Informant's signature	Registered upon declaration made under section 16							
11. Date of registration ¹	Eleventh day of June, 1977 (Seventy Seven)							
12. Registrar's signature	<i>Sgd. Illegibly</i>							
13. Name inserted or substituted after registration	<table border="1"><tr><td>Application No.: A/0113</td><td>Date: 23/06/2021</td></tr><tr><td colspan="2">I do hereby certify that the foregoing is a scanned copy of a birth/death/marriage registration entry filed of Kandy Divisional Secretariat in the District of Kandy.</td></tr><tr><td colspan="2">Divisional Secretariat Four Gravets & Gangawata Korale Kandy Date : 23/06/2021</td></tr></table> <p style="text-align: right;"><i>Sgd. Illegibly</i> H.M.C.P. Davulgala Additional District Registrar Kandy</p>		Application No.: A/0113	Date: 23/06/2021	I do hereby certify that the foregoing is a scanned copy of a birth/death/marriage registration entry filed of Kandy Divisional Secretariat in the District of Kandy.		Divisional Secretariat Four Gravets & Gangawata Korale Kandy Date : 23/06/2021	
Application No.: A/0113			Date: 23/06/2021					
I do hereby certify that the foregoing is a scanned copy of a birth/death/marriage registration entry filed of Kandy Divisional Secretariat in the District of Kandy.								
Divisional Secretariat Four Gravets & Gangawata Korale Kandy Date : 23/06/2021								
14. Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information								
15. Date of insertion or substitution and District Registrar's or Registrar - General's Signature								

I, D.L.A. Sumudu Sandaruwan being a Sworn Translator for Sinhala and English Languages of the District Court of Colombo in the Democratic Socialist Republic of Sri Lanka do hereby certify that the foregoing is a true and correct English Translation.

Date of Translation: 06.07.2021



Sumudu
D. L. A. SUMUDU SANDARUWAN
Attorney-at-Law, Notary Public,
Commissioner for Oaths,
Registered Company Secretary &
Sworn Translator District Court of Colombo
No. 200, Hulftsdorp Street,
Colombo 12.
Mobile : 077 3257991.

04991

Registration D 1
(With Reg. P. & S. C.)
1/59

ශ්‍රී ලංකා/இலங்கை/SRI LANKA

ජප්පාන්ත ලියා පදිංචි කිරීමේ සටහන
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

1951 වෛ දා-ක 17 දරණ ජප්පාන්ත හා මරණ ලියාපදිංචි කිරීමේ දාලදහන
1951 හි දා-ක 17 හි ලියාපදිංචි කිරීමේ පනත
Births and Deaths Registration Act, No. 17 of 1951

දිස්ත්‍රික්කය
District

නොර්තය
Division

1. උපන් දිනය හා ස්ථානය Date and place of birth	1944 (කොළඹ නගරයේ) ජූනි 11 වන දින කොළඹ නගරයේ	
2. නම Name	කොර්නාර් ඉදිසාරසේලාණ නම කේ. ජයවර්ධන බණ්ඩාර	
3. ස්ත්‍රී පුරුෂ භාවය Sex	පුරුෂ	
4. පියාගේ ප්‍රධානියා Father's	සම්පූර්ණ නම Full name	කොර්නාර් ඉදිසාරසේලාණ රජයේ සේවක
	උපන් දිනය Date of birth	1944 (කොළඹ නගරයේ) ඔක්තෝබර් 25 වන දින
	උපන් ස්ථානය Place of birth	කොළඹ - කොළඹ නගරය
	ජාතිය Race	සිංහල
5. මවගේ ප්‍රධානියා Mother's	සම්පූර්ණ නම Full name	රත්නායක සේනරත්න ඉදිසාරසේලාණ නිවැසි
	උපන් දිනය Date of birth	1944
	උපන් ස්ථානය Place of birth	කොළඹ - කොළඹ නගරය
	ජාතිය Race	සිංහල
වයස Age	2 වසර 6 මාසයකි	
6. මව්පියන් විවාහිතද? Were parents married?	ඔව්	
7. මුත්තා උපන් ලංකාවේ නම්? If grandfather born in Ceylon?	මුත්තාගේ සම්පූර්ණ නම His full name	කොර්නාර්
	මුත්තා උපන් වර්ෂය His year of birth	
	මුත්තා උපන් ස්ථානය His place of birth	

8. පියා ලංකාවේ නොදැනී; ඒකීය ලංකාවේ උපන්තේ නම් මිලිස්සාමේ? தகவல் இலங்கைப் பித்தகரம் பூட்டல் இலங்கைப் பித்தகரம் அல்ல? If the father was not born in Ceylon and if great grandfather born in Ceylon, great grandfather's	සම්පූර්ණ නම ... පුද්ගල பெயர் full name ..	සියා
උපන් වර්ෂය ... பித்தக வகுறியம் year of birth ..		ලංකාවේ
උපන් ස්ථානය... பித்தக இடம் place of birth ..		උපුටුපොත්

9. දැනුම්දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම්දෙන්නාගේ කටයුතු විස්තරයක් ද යන්න தகவலாளரின் முழுப்பெயரும், வசிப்பிட இடம், அவரது தொழில் தகவல் தெரிவிக்கிறார் Informant's full name, residence, and in what capacity he gives information	සියා	සෝමර ප්‍රියාන්තලාලය රත්නාමා ප්‍රියිය - දැවෙනොට්ට
---	------	--

10. දැනුම්දෙන්නාගේ අත්සන தகவலாளரின் கையொப்பம் Informant's signature	16	සියා
---	----	------

11. ලියා පදිංචි කරන දිනය பதிவு செய்யும் திகதி Date of registration	1977 (කැමරුණගේ)	ප්‍රථම ජනපද ලාංඡන
--	-----------------	-------------------

12. ලේකම්ගේ අත්සන பதிவுකරரின் கையொப்பம் Registrar's Signature		
---	--	--

13. ලියා පදිංචි කිරීමේදී වෙනස් කරන ලද නමක් හෝ කලින් නිමැවූ නම වෙනුවට දැනුමක් ලබාදුන් දැනුමක් பதிவு செய்யப்படும் முதிர்ச்சி செய்த அல்லது பதிவாக வேண்டிய பெயர் Name inserted or substituted after registration		
--	--	--

14. 13 වේනි අංකයට ඇතුළත් විස්තර හදුනා ගැනීමට අරුණක තොරතුරු සපයා ඇති බවට දැනුම් දෙන්නාගේ විස්තරයක් பதிவுகளுக்கான விவரங்களைத் தகவல் தெரிவித்தவரின் பெயர், அவரது குடியிருப்பிட தகவலைத் தெரிவிக்கிறார் Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information		
---	--	--

15. නම ඇතුළත් කිරීමේ හෝ වෙනස් කිරීමේ දිනය හා දිනකින් ලේකම්ගේ හෝ වෙනත් පුද්ගලයන්ගේ අත්සන பெயரைப் பதிவாக வேண்டிய அல்லது பதிவாக வேண்டிய திகதி : பதிவுகளுக்கான தகவல் தெரிவிக்கும் பெயரும், பதிவுகளுக்கான கையொப்பம் Date of insertion or substitution and District Registrar's or Registrar-General's signature	23/06/2021	රජ. ම. ප. ස. දැවෙනොට්ට
--	------------	------------------------

ඉල්ලුම් පත් අංකය A-0113 අංක 23/06/2021

මහලුම් පුද්ගලයන් 02 ක් පමණි

කාර්යාලයේ ඇත්තේ 02 ක් පමණි/විවාහ ලේඛනයක් පවැත්වෙන නමුත් 02 විවාහ බන්ධන බිම් සහතික කරයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

දැවෙනොට්ට ප්‍රධාන කාර්යාලය

23/06/2021

රජ. ම. ප. ස. දැවෙනොට්ට

CM2-1-D30-20210623-0111
013237

State Emblem of
Sri Lanka

ENGLISH TRANSLATION

D 035992 - 10,000 (2000/02) Department of Government Printing, Sri Lanka

Registration B } 115
(High Rag. P. & S. C.S.T. & E) 677

REGISTER OF MARRIAGES

Marriage Registration Ordinance (Cap. 112)

No.: 87

District: Anuradhapura

Division: Nuwaragam Palatha

	Male Party	Female Party
1. Name (in Full) of Parties	KONARA MUDIYANSLAGE NIMAL WIJESUNDARA BANDARA	KEEBIYAGE SUMUDUNI PRIYANGIKA
2. Age (in years)	Twenty Four years	Twenty Three years
3. Civil Condition	Unmarried	
4. Rank or Profession & Race	Air Force - Sinhalese	Air Force - Sinhalese
5. Residence	601/130, "Yamuna" Air Port Road, Anuradhapura	601/156, Air Port Road, Anuradhapura
6. Father's Name (in Full)	Konara Mudiyansele Rambda Ranasinghe	Keebiyage Padmasiri
7. Rank or Profession of Father	Rest house Manager	Army
8. Name & Division of Registrar who issued Certificate	N.W.A. Chandrapala De Silva Nuwaragam Palatha	
9. Place of Solemnization of Marriage	At Bride's residence, 601/56, Anuradhapura upon the permit of Additional District Registrar	

Solemnized by me (or in my presence) on this Twenty Second (22) day of June, 2001

Sgd. Illegibly : Registrar (or) Minister (as the case may be)

This Marriage was solemnized between us in the presence of

- 1 { Signature of Witness: *Sgd. Illegibly*
Name in Full, Rank or Profession and Residence of witness
- 2 { Signature of Witness: *Sgd. Illegibly*
Name in full, Rank or Profession and Residence of witness

{ *Sgd. Illegibly*
Sgd. Illegibly

{ Ariyachackra Bandaranayaka Thewanga Mudiyansele
Ariyawansa Bandaranayaka, Regional Manager, S.L.
Insurance Corporation, Anuradhapura

{ Ahangama Vidanage Anoma Anandani Dissanayaka,
Lawyer, 600/E, Airport Road, Anuradhapura

Signed before me:

Sgd. Illegibly : Registrar (or) Minister

* I certify that the above is a true copy of the statement no. ----- Furnished to me under section 34, Marriage Registration Ordinance (Chapter 112); of a Marriage Solemnized by (or in the presence of) ----- Minister.

Date of entry in District Registrar's Register.

District Registrar

* To be filed up only when entering a Marriage Solemnized by a Minister.

Application No.: A/0111 Date: 23/06/2021
I do hereby certify that the foregoing is a scanned copy of a
birth/death/marriage registration entry filed of Anuradhapura
Divisional Secretariat in the District of Anuradhapura.
Divisional Secretariat
Four Gravets & Gangawata Korale
Kandy
Date : 23/06/2021
Sgd. Illegibly
H.M.C.P. Davulgala
Additional District Registrar
Kandy

I, D.L.A. Sumudu Sandaruwan being a Sworn Translator for Sinhala and English Languages of the District Court of Colombo in the Democratic Socialist Republic of Sri Lanka do hereby certify that the foregoing is a true and correct English Translation.

Date of Translation: 06.07.2021



S. Sumudu
D. L. A. SUMUDU SANDARUWAN
Attorney-at-Law, Notary Public,
Commissioner for Oaths,
Registered Company Secretary &
Sworn Translator District Court of Colombo
No. 200, Hulftsdorp Street,
Colombo 12.
Mobile : 077 3257991.

04996

013237



විවාහ ලේකම් පොත
විවාහය පිළිබඳව ප්‍රතිපත්තිය REGISTER OF MARRIAGES
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 පරිච්ඡේදය)
විවාහය පිළිබඳව පනුව (113)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය 00
No. 1



දිස්ත්‍රික්කය ප්‍රදේශය District: අනුරාධපුර	පුරුෂ පාර්ශ්වය පුරුෂයා Male Party	ස්ත්‍රී පාර්ශ්වය ස්ත්‍රීයා Female Party
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් සහ සම්පූර්ණ ලිපිනයන් සහ සම්පූර්ණ නම් (in full) of Parties	කෝනාර මුදියන්කේලායේ නිමල් විජේසුන්දර බණ්ඩාර.	කීඩියගේ සුමුදුනි ප්‍රියංගිනි.
2. වයස (වසරකට ගණන) Age (in years)	අවුරුදු විස්සකරයි.	අවුරුදු විසිතුනයි.
3. භවයාගේ ජීවිත තත්වය Civil Condition	ඉස්මතය	
4. තරුණියට ගොහොත් රැකියාව සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන Rank or Profession and Race	ගුවන් හමුදාව - සිංහල	ගුවන් හමුදාව - සිංහල
5. ස්ථිර ස්ථානයේ ස්ථානය Residence	601/130, 'සමගා' ගුවන්-හමුදා මාර්ග, අනුරාධපුර	601/150, ගුවන්හොමුදා මාර්ග, අනුරාධපුර.
6. පියාගේ සම්පූර්ණ නම සහ සම්පූර්ණ ලිපිනයන් Father's Name (in full)	කෝනාර මුදියන්කේලායේ රම්බසරණ රජාසිංහ.	කීඩියගේ ජයසිරි.
7. පියාගේ තරුණියට ගොහොත් රැකියාව සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන Rank or Profession of Father	විවාහ නිකේතන නළඹරණකු.	ග්‍රාම හමුදාව.
8. සහතික පත්‍රයක් දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන Name and Division of Registrar who issued Certificate	එන්.බබ.එ. වික්‍රමලද සිල්වා නුවරගම පළාත	
9. විවාහය සම්පූර්ණ කළ ස්ථානයේ ස්ථානය Place of Solemnization of Marriage	අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ කළමනාකරණ කොටස, 601/150, අනුරාධපුර මහාලියගේ විවහරය.	

වර්ෂ 20 01 ජූනි මස 08 වන දින දිස්ත්‍රික් ලේකම්වරයාගේ (හෝ ඔහුගේ) විවාහය පිළිබඳව සහතික කළේය.
Solemnized by me (or in my presence) this day of 20

(Signature)

ලේකම්වරයා (හෝ ඔහුගේ) දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන Registrar (or Minister (as the case may be).

මෙහි විවාහය සම්පූර්ණ කළේය. මෙහි විවාහය අප දෙදෙනා සමඟ සම්පූර්ණ කළේය.
This Marriage was solemnized between us in the presence of

- සාක්ෂිකරුවන්ගේ සහතික සහ සම්පූර්ණ ලිපිනයන්
Signature of Witness
සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන
Name in full, Rank or Profession and Residence of Witness
- සාක්ෂිකරුවන්ගේ සහතික සහ සම්පූර්ණ ලිපිනයන්
Signature of Witness
සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන
Name in full, Rank or Profession and Residence of Witness

ආර්යවතු බණ්ඩාරනායක ජනරාජ මුදියන්.
කේලායේ ආර්යවතු බණ්ඩාරනායක.
ප්‍රාදේශීය කළමනාකරු. ශ්‍රී. ල. රක්ෂණ නංක-
එම්. අනුරාධපුර, අනුරාධපුර.
ආර්යවතු විජයානන්ද ආනන්දනි
දිසානායක. භික්ෂු, 600/15, ග. හො. මාර්ග.
අනුරාධපුර.
ලේකම්වරයා (හෝ ඔහුගේ) දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන Registrar (or Minister).

මා ඉදිරිපිටදී අත්සන් කරන ලදී.
Signed before me.
මෙහි අත්සන් දුන් සම්පූර්ණ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 පරිච්ඡේදය) 34 වැනි වගන්තිය යටතේ මා මගේ සහතික දුණි.
දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන Registrar (or Minister).

මා මෙහි සහතික කරමි.
I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 14, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහතිකය සහ සම්පූර්ණ ලිපිනයන්
Date of entry in District Registrar's Register
දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහතිකය සහ සම්පූර්ණ ලිපිනයන්
District Registrar.

* දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම සහ සේවා ස්ථානයේ ස්ථාන පෞරුෂයන් සහ සේවා ස්ථාන Registrar (or Minister).
* To be filled up only when entering a Marriage Solemnized by a Minister.

අරමුණු පත්‍ර අංකය A-011. දිනය 23/06/2021
අනුබාදන 6
සියලුම දිස්ත්‍රික්කවල අනුබාදන 6
නාමයෙන් පැවැත්වූ ක්‍රීඩා පාලන/විකල්ප ක්‍රීඩා ක්‍රීඩකයන්ගේ
පරිශීලකයා වන පරිදි මෙමගින් බල සහතික කරයි.
ක්‍රීඩකයාගේ නාමය
නමින් සහතික කර ඇති බවට
බලසහතික
23/06/2021
[අත්සන]
[නම]



ENGLISH TRANSLATION OF NATIONAL IDENTITY CARD

SRI LANKA
State Emblem of Sri Lanka **2**
771611451V

Photograph
of the
holder

03/01/2015
Date

Signed Illegibly
Commissioner General of
Registration of Persons

Registration of Persons Act No. 32 of 1968

Name: KONARA MUDIYANSELAGE NIMAL
WIJESUNDARA BANDARA

Other Names : Female/Male

Date of Birth : 09/06/1977 At Kandy

Occupation :


Address : 16A, Welikanda, Balakaduwa,
Alawathugoda.

F 5529456

I, D.L.A. Sumudu Sandaruwan being a Sworn Translator for Sinhala and English Languages of the District Court of Colombo in the Democratic Socialist Republic of Sri Lanka do hereby certify that the foregoing is a true and correct English Translation.

Date of Translation: 06.07.2021




D. L. A. SUMUDU SANDARUWAN
 Attorney-at-Law, Notary Public,
 Commissioner for Oaths,
 Registered Company Secretary &
 Sworn Translator District Court of Colombo
 No. 200, Hulftsdorp Street,
 Colombo 12.
 Mobile : 077 3257991.

06/07/21

E 357 D Balakaduwa
DS Division
Ukuwela

ENGLISH TRANSLATION

D.S.04

V
1 **049526**

CERTIFICATE ON RESIDENCE AND CHARACTER ISSUED BY THE GRAMA NILADHARI

This certificate issued by the Grama Niladhari of the Division in which the applicant resides is valid only for 06 months from the date issued.

(1) (a) District and Divisional Secretary's Division:	Matale - Ukuwela	
(b) Grama Niladhari Division and Number:	Balakaduwa - E 357 D	
(c) Whether applicant is personally known to the Grama Niladhari:	Yes	
(d) If so, since when?	Since 03.03.2016	
(2) Information about applicant (a) Name and Address:	KONARA MUDIYANSELAGE NIMAL WIJESUNDARA BANDARA No. 16/A, Welikanda, Balakaduwa, Alawathugoda	
(b) Sex:	Male	
(c) Age:	Forty Four Years	Civil Status : Married
(d) Whether Sri Lankan?	Yes	Religion : Buddhism
(e) Present Occupation	Retired	
(f) Period of residence in the village	Since date of birth	
I. National identity Card No.:	771611451V	
II. Number of the Electoral Register and Particulars of Registration	M 238 - Electoral Register 2020 E.D.:05,Matale, P.D.-D-Rattota, P.D. No.26	
(g) Name and Address of the father: Grama Niladhari Balakaduwa (Acting) E 357 D	Konara Mudiyansele Rambanda Ranasinghe (Deceased) <i>Initialed</i>	
(h) Purpose for which the certificate is required:	To confirm the residence	
(i) Usual signature/Thumb Impression:	<i>Sgd. Illegibly</i>	

Registered Company Secretary &
Sworn Translator District Court of Colombo
No. 200, Hulsford Street,
Colombo 12.
Mobile : 077 3257991.

D. L. A. SUMUDU SANBARUWAN
Attorney-at-Law, Notary Public,
Commissioner for Oaths,
Registered Company Secretary &
Sworn Translator District Court of Colombo
No. 200, Hulsford Street,
Colombo 12.
Mobile : 077 3257991.

(3) Other Information		Since date of birth
(a) Period of residence in the Grama Niladhari Division		
(b) Nature of other evidences in proof of the period of residence		Permanent Residence Electoral Register
(c) Where the Applicant has been convicted by a Court of Law?		Not known according to my knowledge
(d) Whether he/she has taken an Interest in public activities Social work, Community works etc.?		Yes
(e) His/Her character:	Good	
(4) Remarks		

It is hereby certified that the above particulars are correct to the best of my knowledge, he/she is a citizen of Sri Lanka by descent/registration, his/her Certificate of Registration Number is..... and that it has been issued by.....

M.E.M.T.S.S. Ekanayake
Grama Niladhari
Balakaduwa (Acting)
E 357 D
 (Seal)

Sgd. Illegibly
 Signature of Grama Niladhari and Official Stamp

Date: 22.06.2021

H 054433 - 5,000 (2020/02)P Department of Government Printing, Sri Lanka

I, D.L.A. Sumudu Sandaruwan being a Sworn Translator for Sinhala and English Languages of the District Court of Colombo in the Democratic Socialist Republic of Sri Lanka do hereby certify that the foregoing is a true and correct English Translation.

Date of Translation: 06.07.2021


D. L. A. SUMUDU SANDARUWAN
 Attorney-at-Law, Notary Public,
 Commissioner for Oaths,
 Registered Company Secretary &
 Sworn Translator District Court of Colombo
 No. 200, Hulftsdorp Street,
 Colombo 12.
 Mobile : 077 3257991.

KAWUNIAHARU...
 D.L.A. SUMUDU SANDARUWAN
 Attorney-at-Law, Notary Public,
 Commissioner for Oaths,
 Registered Company Secretary &
 Sworn Translator District Court of Colombo
 No. 200, Hulftsdorp Street,
 Colombo 12.
 Mobile : 077 3257991.

0-357 B බලකොටුව
 ප්‍රා: ලේ: කා
 උකුවල

V
 1

049526

වී.පි.පි. 04

ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන පදිංචිය හා චරිතය පිළිබඳ සහතිකය
 கிராம உத்தியோகத்தர்களால் வழங்கப்படும் வதிவிட, குணநலன் சான்றிதழ்
 Certificate on residence and character issued by the Grama Niladhari

අද්දුමකරු/ අද්දුමකරුවෙහි-පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී විසින් නිකුත් කළ යුතු මෙම සහතිකය නිකුත් කළ දින සිට මාස හයකට පමණක් වලංගුය.
 விண்ணப்பதாரரின் வதிவுப் பிரிவைச் சேர்ந்த கிராம உத்தியோகத்தரால் வழங்கப்பட வேண்டிய இச்சான்றிதழ் வழங்கப்பட்ட திகதியிலிருந்து ஆறு மாதங்களுக்கு மட்டும் செல்லுபடியாகும்.
 This certificate issued by the Grama Niladhari of the Division in which the applicant resides is valid only for 06 months from the date issued.

(1) (අ) දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වත්තල - ලකුණල
 (அ) மாவட்டமும் பிரதேசச் செயலாளர் பிரிவும்
 (a) District and Divisional Secretary's Division
 (ආ) ග්‍රාම නිලධාරී කොට්ඨාසය හා අංකය | බලකොටුව - E357D
 (ஆ) கிராம உத்தியோகத்தர் பிரிவும் இலக்கமும்
 (b) Grama Niladhari Division and Number
 (ඇ) අද්දුමකරු/කරුවෙහි-පදිංචි කළ හඳුනාගත් ද? | ඔව්
 (இ) விண்ணப்பதாரர் தனிப்பட்ட முறையில் கிராம உத்தியோகத்தருக்குத் தெரிந்தவரா?
 (c) Whether applicant is personally known to the Grama Niladhari?
 (ඈ) හඳුනාගත් නම් කොපමණ කලක සිට ද? | 2016.03.03 දින සිට මේ දක්වා වූ
 (ஈ) அவ்வாறாயின் எப்பொழுதிலிருந்து? | -කාලය.
 (d) If so, since when

(2) අද්දුමකරු/කරුවා පිළිබඳ විස්තර | විண்ணப்பதாரர் பற்றிய தகவல் | Information about Applicant
 (අ) නම සහ ලිපිනය | තෝනර මුදුලුප්පේ මාවත නිමල් වික්‍රමසිංහ රත්නරත්න
 (அ) பெயரும் முகவரியும் | 800A 16/A, වත්තල, බලකොටුව, දකුණු පළාත.
 (a) Name and Address
 (ආ) ස්ත්‍රී පුරුෂ භාවය | පුරුෂ
 (ஆ) பால்
 (b) Sex
 (ඇ) වයස | 23 වසරකිනි | විවාහක/අවිවාහක බව | විවාහකයි
 (இ) வயது | 23 වසරකිනි | விவாகமானவரா/ விவாகமாகாதவரா | Civil Status
 (c) Age
 (ඈ) ශ්‍රී ලාංකික ද? | ඔව් | ආගම | බුද්ධාගම
 (ஈ) இலங்கையரா? | Whether Sri Lankan | Religion
 (d) Whether Sri Lankan
 (ඉ) දැනට කරන රැකියාව | විද්‍යාලික
 (உ) தற்போதைய தொழில் | Present Occupation
 (e) Present Occupation
 (ඊ) ගමේ පදිංචි කාලය | 12 වසර 3 මාස මේ දක්වා වූ කාලය.
 (ஊ) கிராமத்தில் வசித்த காலப் பகுதி | Period of residence in the village
 (f) Period of residence in the village

I ජාතික හඳුනාගැනීමේ අංකය | 771611451V
 தேசிய ஆளடையாள அட்டையின் இலக்கம் | National Identity Card No.

II ඡන්ද නාමලේඛනයේ අංකය හා ලියාපදිංචිය පිළිබඳ විස්තර | 238-2020
 வாக்காளர் பதிவேட்டின் இலக்கமும், பதிவு பற்றிய விபரங்களும் | Number of the Electoral Register and Particulars of Registration
 இது வாக்காளர்.

මාතෘ: 05, මාවතල, තෝනර මුදුලුප්පේ මාවත නිමල් වික්‍රමසිංහ රත්නරත්න
 (c) පියාගේ නම සහ ලිපිනය | මාවතල, තෝනර මුදුලුප්පේ මාවත නිමල් වික්‍රමසිංහ රත්නරත්න
 (எ) பிதாவின் பெயரும் முகவரியும் | K.M. රත්නරත්න මාවත, (ඡන්ද ප්‍රදාන නම)
 (g) Name and Address of the father
 (ආ) සහතිකය අවශ්‍ය වන්නේ | ඡන්දය සහතික කිරීමට
 (ஆ) இச்சான்றிதழ் தேவைப்படுவதற்கான காரணம் | Purpose for which the certificate is required
 (h) Purpose for which the certificate is required

(ඊ) පුරුදු අත්සන/මාවතලි සලකුණ |
 (ஈ) வழமையான கையொப்பம்/ பெருவிரல் அடையாளம் |
 (i) Usual Signature / Thumb Impression

Passport No:..... **N8446862**



SRI LANKA BUREAU OF FOREIGN EMPLOYMENT
(Ministry of Foreign Employment)

CERTIFICATE OF TRAINING

This is to certify that

Mr/ Ms..... **KONARA MUDIYANSELAGE NIMAL WIJESUNDARA
BANDARA**

.....
has successfully completed the Care Giving Training Course

conducted by

RATNAPURA TRAINING CENTRE

THE SRI LANKA BUREAU OF FOREIGN EMPLOYMENT

From:..... **30/09/2020** To:..... **29/12/2020**

Forty Five training period completed



.....

**Manager
Training (Domestic)**

.....

**Officer in Charge of
Training Centre**

This Certificate is valid only for a period of 10 years to register with Sri Lanka Bureau of Foreign Employment

CG 002479

The total duration of the course is 450 hours

In

- **Caring of Elders, Patients & Children**
- **Language Skills (English)**
- **First Aid**
- **Assess the client**
- **Prepare care plan**
- **Personal hygiene and appearance**
- **Administer Medication**
- **Maintain Nutrition**
- **Promote clients comfort**
- **Safety Awareness and Techniques**
- **Ensure and healthy environment**

Sri Lanka Bureau of Foreign Employment

234, Denzil Kobbekaduwa Mawatha,

Koswatta,
Battaramulla,
Sri Lanka.